

ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය

ජනවාරි 1 - මාර්තු 31, 2019



රූපය - දෙමළ ජනමාධ්‍යවේදීන් බෞද්ධ භික්ෂූන් සමඟ, නිමිකාරීත්වය මතභේදාත්මක වන, බුදු පිළිමයක් ඉදි කළ නිරවි පිල්ලෙයාර් කෝවිල් භූමියේ දී අදහස් හුවමාරු කර ගනිමින් - ඡායාරූප අනුග්‍රහය -ටැම්ල් ගාඩියන්

INFORM

www.ihrdc.wordpress.com

Human Rights Documentation Centre

informcolombo@gmail.com

ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය ජනවාරි1– 2019 මාර්තු 31

© ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය, 2019

කොළඹ, ශ්‍රී ලංකාව

ආචරණය කළ ගැටළු

- A. උතුරේ ක්‍රියාකාරීත්ව බාධා සහ තර්ජන
- B. උතුරේ දෙමළ ජනමාධ්‍යවේදීත්ව බාධා සහ තර්ජන
- C. එක් රැස්වීමේ නිදහස කඩ කිරීම
- D. ප්‍රකාශනයේ නිදහස කඩ කිරීම
- E. මානව හිමිකම් පිළිබඳ ජනපතියේ විවේචන
- F. නිදහස පිළිබඳ සිදුවීම් හැකි තර්ජන

ඉන්ෆෝම් 1990 වසරේ දී පිහිටුවන ලද්දේ විශේෂයෙන් යුද්ධය සහ අර්බුද පිළිබඳ සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය අධීක්ෂණය හා ලේඛන ගත කිරීමට සහ තත්වය පිළිබඳ ලිඛිත හා වාචික මැදිහත් වීම් හරහා දේශීය, ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් වාර්තා කිරීමටය. ඉන්ෆෝම් එසේම අයිතිවාසිකම් ක්‍රමානුකූල ලෙස සහ නිතර කඩකිරීම්වලට ලක් වෙන ප්‍රජාවන් සමඟ වැඩ කිරීමට ද මූලික අවධානය යොමු කරයි. වර්තමානයේ ඉන්ෆෝම් ඡන්ද අධීක්ෂණය, ප්‍රකාශනයේ නිදහස මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ලෙස වැඩ කරයි. ඉන්ෆෝම් කොළඹ පිහිටා ඇති අතර, එය දේශීය ක්‍රියාකාරීන්, කණ්ඩායම් සහ ජාල සමඟ මෙන්ම කලාපීය (ආසියානු) සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාල සමඟ ද කිට්ටුවෙන් කටයුතු කරයි.

අන්තර්ගතය

| | |
|---|-----------|
| ක්‍රමවේදය | 4 |
| විධායක සාරාංශය | 4 |
| සිද්ධි වගුව..... | 6 |
| A. උතුරේ ක්‍රියාකාරීත්ව බාධා සහ තර්ජන | 15 |
| 1. කිළිනොච්චි ශිෂ්‍යයා මත්ද්‍රව්‍ය ගැන වාර්තා කිරීමෙන් පසු පහර දීමකට ලක් වේ..... | 15 |
| 2. පොලිස් නිලධාරී රූපයට අල්ලස් දීම නිරූපණය කළාට දෙදෙනෙකු අත්අඩංගුවට | 15 |
| 3. ජනාධිපතිගේ පැමිණීමට එරෙහිව විරෝධතා කළ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තර්ජන..... | 16 |
| 4. “රහස් පොලිස් නිලධාරීන්” රැයේ දී බලෙන් නිවසට ඇතුළු වෙති..... | 17 |
| 5. ඉරණනිවූ වෙත පැමිණි ක්‍රියාකාරීකයාට එහි ප්‍රවේශ වීම නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි..... | 18 |
| 6. ඉරණනිවූ වෙත පැමිණෙන ක්‍රියාකාරීකයාට සහ ජනමාධ්‍යවේදීන්ට එහි පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට නාවික හමුදාව උත්සාහ කරයි..... | 18 |
| 7. ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලු කේප්පාපිලවු පවුල්, සොල්දාදුවෝ බිය ගන්වති..... | 19 |
| 8. විරෝධතාකරුවන් කේප්පාපිලවු වෙතින් ඉවත් කිරීමේ පොලිස් තැන ප්‍රතික්ෂේප වේ..... | 20 |
| 9. කේප්පාපිලවු විරෝධතාකරුවන්ට යුද හමුදා බිය ගැන්වීම් නිසා තමන්ගේ තාවකාලික කුටි ආවරණය කිරීමට සිදු වේ..... | 20 |
| 10. පොලිසිය අවතැන් වූ පවුල්වල අත්සන් ව්‍යාපාරයට අවහිර කරයි..... | 21 |
| 11. නාවික හමුදාව විරෝධතාකරුවන් ඡායාරූප ගත කරයි..... | 22 |
| B. උතුරේ දෙමළ ජනමාධ්‍යවේදීන්ට බාධා සහ තර්ජන | 23 |
| 12. පොලිසිය විසින් ජනමාධ්‍යවේදියා බිය ගන්වයි | 23 |
| 13. බෞද්ධ ප්‍රතිමාව ගොඩ නැගූ ස්ථානයේ ජනමාධ්‍යවේදීන්ට බිය ගැන්වීම්..... | 23 |
| ඉදිකිරීම් භූමියේ සිටි ඉදිකිරීම් ශ්‍රමිකයකු ජනමාධ්‍යවේදීන්ගේ ඡායාරූප ගන්නා අයුරු-ඡායාරූප අනුග්‍රහය - වැමිල් ගාඩියන්..... | 24 |
| 14. බුද්ධ ප්‍රතිමාව විවෘත කරන අවස්ථාවේ දී බෞද්ධ භික්ෂූන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරති..... | 24 |
| 15. මුලනිවූ හි දී ජලය සම්බන්ධ විරෝධතාවයක දී ජනමාධ්‍යවේදියකුට තර්ජන..... | 25 |
| 16. මන්තාරමේ රැස්වීමක සිටි ජනමාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කෙරේ..... | 26 |
| 17. කෝපායි පොලිස් ස්ථානභාර නිලධාරියා විසින් ජනමාධ්‍යවේදියාට පහර දෙයි..... | 27 |
| 18. ජනමාධ්‍යවේදියාගේ නිවස භාරු බිදී..... | 28 |

C. එක් රැස්වීමේ නිදහස කඩ කිරීම28

19. වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට අනුබද්ධ හින්දු පූජකයාගේ වාහනයට ප්‍රහාර එල්ල වේ 28

20. වතු කම්කරු උද්ඝෝෂණවල සංවිධායකයන් අත්අඩංගුවට 29

21. 1000ව්‍යාපාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනට පහර දේ..... 29

22. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට පහර දෙයි..... 30

23. විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවය විසුරවීමට කඳුළු ගැස් සහ ජල ප්‍රහාර..... 30

24. ශිෂ්‍යයන් විසුරවීමට කඳුළු ගැස් භාවිතා කරයි; අවිශිම කැඳවුම්කරු අත්අඩංගුවට 31

25. ගුරු විරෝධතාවයට ප්‍රහාර..... 31

26. ස්වර්ණවාහිනියේ අලුතින් පිහිට වූ වෘත්තීය සමිතියේ සාමාජිකයින්ට රැකියා අහිමි කෙරේ..... 32

27. පුත්තලමේ විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාර 32

D. ප්‍රකාශනයේ නිදහස කඩ කිරීම33

28. 'කෝපි කඩේ' ටෙලි නාට්‍යයේ කතාංගයක් නහනම් වේ 33

29. හම්බන්තොට වරායේ විරෝධතාවයක් ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදියාට තර්ජන 33

30. බුද්ධාගමට හානි කළේ යැයි කෙටි කතා රචකයා ප්‍රශ්න කෙරේ..... 34

E. මානව හිමිකම් පිළිබඳ ජනපතිගේ දොස් පැවරීම්34

31. ජනපති මානව හිමිකම් ක්‍රියාධරයන්ට දොස් පවරයි, නීතියෙන් පරිබාහිර මිනීමැරුම් සම්බන්ධයෙන් සහයෝගය පල කරයි..... 35

32. ජනපති පාසැල්වල විනයට මානව හිමිකම් බාධාවක් බව ප්‍රකාශ කරයි 36

33. ජනාධිපති ව්‍යවස්ථාදායක සභාවට සහ මානව හිමිකම් කොමිසමට දොස් පවරයි 36

F. නිදහස පිළිබඳ සිදුවීම් හැකි තර්ජන.....37

34. ත්‍රිපිටකයට ලබා දුන් නීතිමය පිළි ගැනීම 37

35. අවේක්ෂණ උපකරණ මිලදී ගැනීමට ජනපති කැබිනට් අනුමැතිය පතයි 38

ක්‍රමවේදය

මේ වාර්තාව විසින් 2019 ජනවාරි 1 - මාර්තු 31 කාලයේ දී ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය සම්බන්ධයෙන් සාමාන්‍ය රටාවන් සහ සුවිශේෂී සිදුවීම් ගැන විස්තර සපයයි. විධායක සාරාංශයෙන් සන්දර්භය විස්තර කෙරෙන අතර, රටාවන් විශ්ලේෂණය කර, රජයේ සහ වෙනත් පාර්ශවවල වර්ගව ගැන පොදු සොයා ගැනීම් ඉදිරිපත් කරයි. මේ වාර්තාවේ සුවිශේෂී සිද්ධි 35ක් මානෘකා කේ සටනේ ගොනු කර ඇත. මාධ්‍ය වාර්තා , ඉන්ෆෝම් වෙත වාර්තා වූ සිද්ධි, ඉන්ෆෝම් කාර්ය මණ්ඩලයේ අත්දැකීම් සහ නිරීක්ෂණ මෙහි තොරතුරු මූලාශ්‍ර වේ.

මේ වාර්තාවේ, "විසම්මුතිය" යන්න පුළුල්ව අර්ථ දක්වා ඇති අතර ඊට විරෝධතා, ප්‍රතිවිරෝධය, අකීකරු වීම, විරුද්ධව අභියෝග කිරීම, හෝ හිමිකම් කඩවීම් වාර්තා කිරීමට දක්වන උත්සාහයක්, පොලිසිය, සන්නද්ධ හමුදා, ආගමික කණ්ඩායම්, දේශපාලනඥයන් සහ අනෙකුත් අය ඇතුළුව රජයෙන් හෝ රාජ්‍ය නොවන යාන්ත්‍රණයක් මගින් සිදුවන සමාජ අසාධාරණයන් මීට අඩංගු වේ. "මර්දනය යන්න අර්ථ දැක්වෙන්නේ ඉහත රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කාරකයන් මගින් ඉහත සඳහන් විසම්මුතික ක්‍රියාවන් මර්දනය කිරීමට කටයුතු කිරීමයි. එසේම මානව හිමිකම් හෙළා දකිමින් සිදු කරන ප්‍රකාශ ද විසම්මුතිය මර්දනය ලෙස සලකන ලද්දේ ඒවා අයිතිවාසිකම් සෝදා පාලවට ලක්වීමට දායක වීමට හැකි බැවිනි.

විධායක සාරාංශය

ඉන්ෆෝම් ආයතනය මගින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලයට අදාළව නිකුත් කළ වාර්තාවේ රට තුළ සිදු වූ විසම්මුති සංසිද්ධීන් 28ක් වාර්තා කර ඇත. 2018 වසරේ කාර්තු හතරටම අදාළව නිකුත් කළ වාර්තාවන්හි මෙවැනි සිද්ධීන් 103ක් වාර්තා වී තිබේ. මෙම වාර්තාව මගින් 2019 වසරේ පළමු මාස තුන තුළ වාර්තා වූ සිද්ධීන් 35ක් ආවරණය වේ.

2019 වසරේ ජනවාරි 1 වනදායින් එළඹූ නව වසරේ ස්වභාවය 2018 වසරේ රට තුළ සිදු වූ ව්‍යවස්ථා ව්‍යාකූලතාවය මත පදනම්ව ඇත. මෙම සහ සහ-සම්බන්ධය හේතු එල සම්බන්ධයක් නොවන බව තේරුම් ගත යුතු අතරම, දේශපාලන පංතිය කෙරෙහි පොදු මහජන කලකිරීමක් හා ඔවුන්ගේ රාජකාරී නොසලකා හැරීම වැනි හේතු නිසාවෙන් ආණ්ඩුවේ ක්‍රියාවන්ට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ රට තුළ පෙනෙන්නට තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතික්‍රමය පනත අහෝසි කරන මෙන් බල කරමින් දැවැන්ත විරෝධතාවයක් විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලදී. එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට ද පොලීසිය විසින් කදුළු ගැස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රතික්‍රමය පනත ගෙන එන ලද්දේ, වර්තමානයේ රටේ අපරාධ යුක්තියේ ස්ථිර ක්‍රමවේදයක් බවට පත් වී තිබෙන 1979 දී නාවකාලික පියවරක් ලෙස ගෙන ආ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ අදහසින් ය. මාධ්‍ය නිදහස පිළිබඳ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සංගම්, නීතීඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පැහැදිලිවම කියා සිටියේ රට තුළ දැනට පවතින නීති සහ රෙගුලාසි ත්‍රස්තවාදය වැළැක්වීමට ප්‍රමාණවත් හෙයින් ත්‍රස්තවාදී පනත අහෝසි කොට, ප්‍රතික්‍රමය පනත ද අස් කර ගත යුතු බවයි. මෙම කෙටුම්පතේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය පුළුල් සහ අපැහැදිලි එකක් වීම නිසා මෙම සංවිධාන විසින් එය හෙළා දකී. ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ මෙවැනි අර්ථකතනයන් හා අන්තන්‍යෝමනික ලෙස අර්ථ ගන්වමින් ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහස් අදහස් ප්‍රකාශනයට, සංවිධානගත වීමට ඇති අයිතිය සහ සංගමයට ඇති නිදහසට එරෙහිව මෙය යොදා ගැනීමට ඉඩකඩ ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක නවයටම වඩා, දමිළ ජනයා බහුතරයක් ජීවත් වන උතුරු පළාතේ සමාජ ක්‍රියාකාරීකයන්ට එරෙහි තර්ජනයන් හා බාධාවන් රැසක් වාර්තා වූ ඇති අතර මෙම වාර්තාවේ සඳහන් සිද්ධීන්වලින් අඩකට වඩා සිදු වී ඇති බව වාර්තා වන්නේ උතුරු පළාතේය. අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් සහ ඉඩම් නැවත නිදහස් කර ගැනීම සඳහා විරෝධතා කරන්නන්ට එරෙහිව වැඩිපුරම මර්දනය ක්‍රියාත්මක වූ අතර, ඒ හරහා ඔවුන් බිය ගැන්වීමට සහ උද්ඝෝෂණ නවතා දැමීමට උත්සාහ කරන ලදී. සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ උතුරේ දී බිය වැද්දීම් හා තර්ජනයන් මගින් විරෝධතා මර්දනය දියත් වන අතරතුර, අනෙකුත් ප්‍රදේශවල විරෝධතාවයන් මර්දනය කිරීම සඳහා කදුළු ගැස් හා ජල ප්‍රහාර වැනි භෞතික ක්‍රම භාවිතා කිරීමයි. සරසවි සිසුන් , ගුරු සංගමය හා පරිසර අයිතීන් සම්බන්ධ විරෝධතාවන්වලට පොලීසිය විසින් ප්‍රහාර එල්ල කර ඇත.

මානව හිමිකම් උල්ලංඝන වීම් හා සමාජ සාධාරණත්වය සම්බන්ධව කටයුතු කරනු ලබන උතුරේ දමිළ ජනමාධ්‍යවේදීන්ට සිය ක්‍රියාවන් සිදුකිරීමේ දී සැලකිය යුතු තර්ජනයන්ට හා බාධාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වී ඇති අතර, මෙහි එවැනි සිද්ධීන් හතක් වාර්තා කොට ඇත. එක් ජනමාධ්‍යවේදියෙකුට පොලිස් නිලධාරියෙකු විසින් ගාරීර්ක ප්‍රහාර එල්ල කොට ඇති අතර, අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට පොලීසිය හෝ හමුදාව විසින් තර්ජන එල්ල කොට ඇත. විරෝධතාවයක් ආවරණය කරමින් සිටි දකුණේ ජනමාධ්‍යවේදියෙකුට ද තර්ජන එල්ල කර ඇත; කෙටි කතා රචකයෙකුගෙන් ප්‍රශ්න කොට පසුව ඔහුව සිරගත කොට ඇත; මීට අමතරව ප්‍රසිද්ධ ටෙලි නාට්‍යය කතාංගයක් ද රාජ්‍ය මාධ්‍ය ආයතනයක් මගින් තහනම් කොට ඇත. වෘත්තීය සමිතිවලට තර්ජනය කිරීමේ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් පෞද්ගලික නාලිකාවක් සිය ආයතනය තුළ ඇති කළ පළමු වෘත්තීය සමිතියේ පළමු සැසිවාරයට සහභාගී වූ සේවකයින් කිහිප දෙනෙකු සේවයෙන් තෙරපා දමා ඇත.

වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීම සඳහා වතු කම්කරුවන් ගෙන ගිය 1000 ව්‍යාපාරය මේ වසරේ දී වඩාත් කතාබහට ලක් වූ අතර මෙම ව්‍යාපාරයේ සංවිධායකයන්ට බලධාරීන් හමුවේ විවිධ ප්‍රතිරෝධයන්ට මුහුණ පෑමට සිදු විය. ජනවාර්ගික පියවරක් යැයි සිතා ජනාධිපති විසින් ක්‍රියාකාරීත්වයට නීතිමය ස්වරූපයක් ලබා දුන් අතර මෙයින් ආගම විවේචනයට ලක් කිරීමට ඇති පුරවැසි අයිතිය තර්ජනයට ලක් වී ඇත.

අයිතිවාසිකම් සීමා කිරීම සම්බන්ධ අඛණ්ඩ බේදජනක ප්‍රවණතාවය තුළ, ජනපති විසින් පුළුල් ලෙස මානව හිමිකම් හෙළා දුටු අතර, මානව හිමිකම් යනු පාසැල්වල සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මානව හිමිකම් යාන්ත්‍රණයන් ගැන සඳහන් කරමින් ඒවා බාධාවක් යැයි පවසන ලදී. විනිසුරුවරුන්ගේ උසස් වීම් සම්බන්ධව සිය පෞද්ගලික නිර්දේශ නොසලකා සිටීම හේතුවෙන් ව්‍යවස්ථා සභාවට විරුද්ධව ජනාධිපති විසින් වාචික ප්‍රහාර එල්ල කර ඇති අතර අනෙකුත් ආයතනවලට ද මෙලෙස වාචික ප්‍රහාර එල්ල කොට ඇත. කිසිත් නොසිතූ මොහොතක ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක් නොමැතිව ජනපති විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය එල්ටීටීඊ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වන ආයතනයක් බව ප්‍රකාශ කරන ලදී. 2016 දී පාර්ලිමේන්තු පනතක් මගින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්ථාපනය කරන ලද අතර 2018 දී එය ක්‍රියාත්මක විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය යැයි කියමින් සන්නිවේදන තාක්ෂණ අධීක්ෂණය කරන අවේක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් බිලියනයක් වටිනා ගනුදෙනුවකට කැබිනට් අනුමතිය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා ඇත. සමාජ ක්‍රියාකාරකම් වල යෙදී සිටින ක්‍රියාකාරකයින් සහ විරෝධතාවන්හි යෙදෙන අය පිළිබඳව දැනටමත් ඉහළ මට්ටමේ අවේක්ෂණයක් සිදු වෙන අතර, මේ උපකරණ යොදා ගෙන එය තවදුරටත් වැඩි දියුණු මට්ටමින් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ඉන්ෆෝම් ආයතනය විසින් සැක පහළ කරන්නේ මානව හිමිකම් යාන්ත්‍රණයන් පිළිබඳ ජනාධිපතිගේ වාචික ප්‍රහාරයන් ද සැලකිල්ලට ගනිමිනි.

සිද්ධි වගුව

| දිනය | ස්ථානය | විස්තරය | මූලාශ්‍ර |
|--|-----------|--|---|
| A. උතුරේ ක්‍රියාකාරීත්වයට එල්ල වී ඇති තර්ජන හා බාධා | | | |
| 1. | ජනවාරි 31 | කිලිනොච්චි මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කල කිලිනොච්චියේ සිසුවෙකුට ප්‍රහාර | https://www.tamilguardian.com/content/kilinochchi-school-student-attacked-after-reporting-local-drug-activity |

| | | | | |
|----|------------|-----------------------|---|--|
| 2. | ජනවාරි 3 | වවුනියාව | පොලිස් කටවුව එකකට අල්ලස් දීම සඳහා ගිය දෙදෙනෙක් අත්අඩංගුවට ගනී | https://www.bbc.com/news/world-asia-46762770 |
| 3. | ජනවාරි 23 | මුලතිවු කිලිනොච්චි | ජනපති සංචාරය අතරතුරදී උද්ඝෝෂණය කල අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයන්ට තර්ජන | https://www.tamilguardian.com/content/families-disappeared-threatened-when-protesting-presidents-vanni-visit |
| 4. | පෙබරවාරි 8 | මන්නාරම | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් රාත්‍රියේ දී නිවසකට කඩා වැටී | https://www.tamilguardian.com/content/wife-disappeared-appeals-protection-after-threats |
| 5. | ජනවාරි 5 | ඉරණනිවු | නාවික හමුදාවෙන් ඉරණනිවු සංචාරයේ යෙදී සිටි ක්‍රියාධරයින්ට බාදා | https://twitter.com/dharsha_J/status/1081774041793421312 |
| 6. | ජනවාරි 8 | ඉරනනිවු | නාවික හමුදාව විසින් ඉරණනිවු සංචාරයේ යෙදී සිටි ක්‍රියාධරයින් හා ජනමාධ්‍යවේදීන් වැළැක්වීමට උත්සාහ කරයි | http://www.sundayobserver.lk/2019/01/13/news-features/iranaitivu-eight-months-after-reclaiming-land-navy https://twitter.com/rukitweets/status/1082867524692144128 |

| | | | | |
|-----|-------------|------------------|---|---|
| 7. | ජනවාරි 26 | කෙප්පපුලාවු | කෙප්පපුලාවු ඉඩම් අයිතිය ඉල්ලූ පවුල්වලට හමුදාවෙන් බිය වැද්දීම් | https://www.tamilguardian.com/content/soldiers-intimidate-keppapulavu-families-demanding-release-land https://www.vikalpa.org/?p=34307 |
| 8 | පෙබරවාරි 6 | කෙප්පපුලාවු | කෙප්පපුලාවේ සිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දරයි | https://www.tamilguardian.com/content/court-rejects-sri-lankan-police-attempts-throw-protesters-out-keppapulavu https://twitter.com/vikalpavoices/status/1089389060513161222 https://twitter.com/vikalpavoices/status/1089149335848214528 |
| 9. | පෙබරවාරි 9 | කෙප්පපුලාවු | කෙප්පපුලාවු විරෝධතාකරුවෝ හමුදා බිය ගැන්වීම් නිසා තාවකාලික කුටි ආවරණය කර ගනිති | https://www.tamilguardian.com/content/army-intimidation-forces-keppapulavu-protesters-cover-shacks |
| 10. | පෙබරවාරි 27 | කෙප්පපුලාවු | අවතැන්වූවන්ගේ පවුල් මගින් ගෙන ගිය අත්සන් ව්‍යාපාරයට පොලීසියෙන් බාධා | https://www.tamilguardian.com/content/sri-lankan-police-obstruct-displaced-families-signature-campaign |
| 11. | පෙබරවාරි 21 | මන්නාරම සිලාවතූර | තාවික හමුදාව විසින් විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගනී. | https://www.tamilguardian.com/content/muslims-protest-sri-lanka-navy-occupation-mannar https://www.tamilguardian.com/content/mannar-muslim-protesters-file-complaint-against-sri-lanka-navy-threats |

B. උතුරේ ජනමාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන හා බාධා

| | | | | |
|-----|-------------|---------|---|--|
| 12. | ජනවාරි 7 | මන්තාරම | පොලීසිය මගින් ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමක් | https://twitter.com/garikaalan/status/1082458727536459777 https://twitter.com/garikaalan/status/1082353227205464064 http://www.virakesari.lk/article/47675 |
| 13. | ජනවාරි 19 | මුලතිව් | බුද්ධ ප්‍රතිමාවක ඉදිකිරීම් ස්ථානයේ දී ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමක් | https://www.tamilguardian.com/content/large-buddha-statue-built-mullaitivu-hindu-temple-site-despite-local-opposition https://www.tamilguardian.com/content/tamil-journalists-face-intimidation-construction-buddha-statue-steps-mullaitivu |
| 14. | ජනවාරි 23 | මුලතිව් | බුද්ධ ප්‍රතිමා අනාවරණය කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ට තර්ජන | https://www.tamilguardian.com/content/tamil-journalists-face-intimidation-construction-buddha-statue-steps-mullaitivu https://www.tamilguardian.com/content/more-tensions-opening-illegal-buddha-statue-mullaitivu-rushed-through |
| 15. | පෙබරවාරි 10 | මුලතිව් | මුලතිව්හි ජලය ගැටළුව ගැන විරෝධතාවය ආවරණය කිරීම සඳහා ගිය ජනමාධ්‍යවේදීන්ට හමුදාවෙන් තර්ජන | http://www.jdslanka.org/index.php/news-features/media/852-army-threatens-journalist-covering-protest-against-water-theft-video https://www.tamilguardian.com/content/army-threatens-journalist-mullaitivu |
| 16. | පෙබරවාරි 12 | මන්තාරම | මන්තාරම රැස්වීමේ දී ආණ්ඩුකාරවරයාගේ | https://www.tamilguardian.com/content/northern-governor-s-security-remove-journalists-mannar-meeting |

| | | | | |
|------------------------------------|-------------|-------------|--|--|
| | | | ආරක්ෂක අංශ විසින් ජනමාධ්‍යවේදීන් ඉවත් කෙරේ | |
| 17. | පෙබරවාරි 19 | යාපනය | කෝපාඨි පොලීසියේ භාර නිලධාරියාගෙන් ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර | https://www.tamilguardian.com/content/sri-lankan-police-assault-tamil-journalist-jaffna http://www.sundaytimes.lk/article/1071848/fmm-condemns-police-attack-on-jaffna-journalist https://www.thehindu.com/news/international/jaffna-journalist-assaulted-by-policeman/article26323437.ece http://srilankabrief.org/2019/02/free-media-movement-condemns-police-attack-on-journalist-nadarajah-kugarajah |
| 18. | මාර්තු 12 | මුලතිව් | ජනමාධ්‍යවේදියෙකුගේ නිවසට ජර්භාර | https://www.tamilguardian.com/content/prominent-mullaitivu-journalists-equipment-burgled https://twitter.com/kumanan93/status/1105543389708054529 |
| C. නිදහසේ රැස්වීමට ඇති සීමා | | | | |
| 19. | පෙබරවාරි 4 | දිඹුල | වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට අනුබද්ධ හින්දු පූජකතුමන්ගේ රථයට ප්‍රහාරයක් | https://lankacnews.com/වතු-කම්කරු-විරෝධයට-මැරයෝ/ |
| 20. | පෙබරවාරි 23 | බොගවත්ත ලාව | වතු කම්කරු විරෝධතා | http://www.sundayobserver.lk/2019/03/03/news/indian-funded-houses-handed-over-bogawantalawa |

| | | | | |
|-----|-------------|---------------|--|---|
| | | | සංවිධායකයින් පොලිස් අත්අඩංගුවට | https://www.lankaviews.com/%E0%B6%B6%E0%B7%9C%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B6%BB%E0%B7%90/ |
| 21. | මාර්තු 25 | අවිස්සාවේ ලේල | 1000 ව්‍යාපාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට ප්‍රහාරයක් | http://www.sripuvath.com/සාලාව-වතු-අධිකාරී-1000-වී%E2%80%8Dයාප/?fbclid=IwAR0dojPdEcHL1LgxVJLGLPJyhIksIvR4PGzo8a0gDB6JC-mpk32cMFJ6jow |
| 22. | පෙබරවාරි 13 | කොළඹ | රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට පහර දීමක් | http://www.adaderana.lk/news/53224/police-fire-tear-gas-at-protesting-unemployed-graduates https://www.newsfirst.lk/2019/02/13/tear-gas-used-to-disperse-unemployed-graduates-protest/ http://www.sundaytimes.lk/article/1070213/rajapaksa-condemns-usage-of-teargas-during-unemployed-undergraduates-protest |
| 23. | පෙබරවාරි 21 | කොළඹ | සරසවි සිසුන් විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට කඳුළු ගැස් හා ජල ප්‍රහාර | http://www.dailymirror.lk/breaking_news/Protesting-Uni--students-tear-gassed/108-162711 https://www.newsfirst.lk/2019/02/21/tear-gas-and-water-cannons-used-to-disperse-inter-university-protest |

| | | | | |
|---|-------------|---------|--|--|
| 24. | මාර්තු 13 | කොළඹ | සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගැස් ප්‍රහාර; අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට | http://www.colombopage.com/archive_19A/Mar13_1552501627CH.php |
| 25. | පෙබරවාරි 28 | කොළඹ | ගුරු විරෝධතාවට පොලීසි ප්‍රහාර | https://www.newsfirst.lk/2019/03/03/teachers-union-to-take-actions-against-teargas-attack/ http://www.dailymirror.lk/breaking_news/Two-injured-during-teachers'-protest:-Union-alleges-protesters-were-attacked-with-garbage/108-163083 |
| 26. | මාර්තු 18 | කොළඹ | ස්වර්ණවාහිනී නාලිකාවේ අලුතින් පිහිටුවනු ලැබූ වෘත්තීය සමිති සාමාජිකයින් ජේවයෙන් තොරපා හරී | https://twitter.com/AzzamAmeen/status/1107857491541409792 |
| 27. | මාර්තු 22 | පුත්තලම | පුත්තලම ප්‍රදේශයේ උද්ඝෝෂකයන්ට පොලීසි බැටන් ප්‍රහාර | http://www.adaderana.lk/news/53935/police-baton-charge-protesters-in-puttalam https://www.bbc.com/sinhala/sri-lanka-47667399 |
| C. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති වූ බාධා | | | | |
| 28. | ජනවාරි 31 | | කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතා | https://twitter.com/kataclysmichaos/status/1091211698076147712 |

| | | | | |
|-----|-----------|-----------|--|--|
| | | | වාරයක් නහනම් කරයි | |
| 29. | ජනවාරි 23 | හම්බන්තොට | හම්බන්තොට වරායේ විරෝධතාවක් ආවරණය කල මාධ්‍යවේදියෙකුට නර්ජන | http://www.ada.lk/breaking_news/හම්බන්තොටමහලේවායේවිරෝධතාවක්වාර්තාකිරීම-ගියමාධ්%80%8Dයවේදියාට-නර්ජන/11-344655 https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/sri-lankan-journalist-intimidated-covering-protest.html |
| 30. | මාර්තු 23 | කුරුණෑගල | බුදු දහමට හානි කළා යැයි කෙටි කතා ලේඛකයාගෙන් ප්‍රශ්න කිරීම | 23 rd March, Avaya |

D. මානව හිමිකම් පිළිබඳව ජනාධිපතියේ විවේචන

| | | | | |
|-----|-----------|------|---|---|
| 31. | ජනවාරි 24 | | ජනපති මානව හිමිකම් ක්‍රියාධරයන්ට දොස් පවරයි, නීතියෙන් පරිබාහිර මිනීමැරුම් සම්බන්ධයෙන් සහයෝගය දක්වයි | https://www.colombotelegraph.com/index.php/sirisena-openly-attacks-human-rights-activists-signals-approval-for-extra-judicial-killings/ https://www.theguardian.com/world/2019/jan/18/example-to-the-world-sri-lanka-president-plans-to-copy-dutertes-war-on-drugs http://www.colombopage.com/archive_19A/Jan16_1547651080CH.php |
| 32. | මාර්තු 13 | මාතර | ජනපති පාසැල්වල විනයට මානව | http://www.dailynews.lk/2019/03/14/local/180195/teachers-have-boundless-duty-create-disciplined-generation-president |

| | | | | |
|-----|------------|--|---|---|
| | | | හිමිකම් බාධාවක් බව ප්‍රකාශ කරයි | https://www.tamilguardian.com/content/sri-lankan-president-claims-‘human-rights’-are-hindering-discipline-schools |
| 33. | පෙබරවාරි 6 | | ජනාධිපති ව්‍යවස්ථාදායක සභාවට සහ මානව හිමිකම් කොමිෂමට දොස් පවරයි | https://www.colombotelegraph.com/index.php/sirisena-hits-out-at-constitutional-council-again-questions-cc-decision-to-shoot-down-appointments-of-12-judges-also-attacks-human-rights-commission/ |

E. මානව හිමිකම්වලට විය හැකි තර්ජන

| | | | | |
|-----|----------|------|---|--|
| 34. | ජනවාරි 5 | කොළඹ | ත්‍රිපිටකයට නීතිමය පිළිගැනීමක් | http://www.newindianexpress.com/world/2019/jan/03/buddhist-scriptures-tripitaka-to-be-declared-part-of-srilankan-heritage-on-january-5-1920196.html http://www.ft.lk/news/Will-mediate-to-make-Tripitaka-World-Heritage--President/56-670315 |
| 35. | මාර්තු 2 | කොළඹ | අවේක්ෂණ උපකරණ සඳහා ජනාධිපති කැබිනට් අනුමැතිය ඉල්ලයි | https://www.colombotelegraph.com/index.php/sri-lankan-govt-to-spend-6-9-billion-rupees-for-interception-equipment-in-the-name-of-the-war-on-drugs/ |

A. උතුරේ ක්‍රියාකාරීත්වය බාධා සහ තර්ජන

උතුරේ ක්‍රියාකාරීත්වය සංසදානාත්මක ලෙස (රටේ අනිත් ප්‍රදේශ හා සසඳන විට) සංකීර්ණ වන අතර, සැලකිය යුතු සහ දිගු කලක් තිස්සේ පවතින මර්දනයකි. අතුරුදහන් වූවන්ගේ පවුල් අත්අඩංගුවට ගැනීමේ තර්ජන, රහස් පොලිසියේ (CID) යැයි සැක කළ හැකි පුද්ගලයන් විසින් අතුරුදහන් වූ නැනැන්තකුගේ පවුලේ අය සිටින නිවසට බලෙන් ඇතුළු වීම සහ නාවික හමුදාව විසින් වසර 25කට පමණ පසු තම ඉඩම් ආපසු ලැබුණු පුද්ගලයන් වෙසෙන ඉරණනිවු වෙත යන ක්‍රියාකාරීත්වය වැළැක්වීම වැනි සිද්ධි වාර්තා විය. මේ හැරුණු කල තවත් සිද්ධියක දී, කේපාපිලවුහි ඉඩම් අයිතිවාසිකම් විරෝධතාකරුවන් යුද හමුදා විසින් තදබල ලෙස අවේක්ෂණයට ලක් කර අතර, නිල කැමරා සේ පෙනෙන ඒවායෙන් මෙන්ම, පෞද්ගලික ජංගම දුරකථනවලින් ද ඔවුන්ගේ ඡායාරූප ගත්තේ පෙනෙන තරමින් විරෝධතාකරුවන් බිය ගැන්වීමටය.

1. කිලිනොච්චි ශිෂ්‍යයා මත්ද්‍රව්‍ය ගැන වාර්තා කිරීමෙන් පසු පහර දීමකට ලක් වේ

ජනවාරි 31 වැනිදා, දම්ළ පාසැල් ශිෂ්‍යයකුට නොදන්නා පුද්ගලයන් විසින් පහර දී, රෝහල් ගත කෙරුණු බවට වාර්තා වේ. ශිෂ්‍යයා විසින් ප්‍රදේශයේ පොලිසිය වෙත නීති විරෝධී මත්ද්‍රව්‍ය කටයුතු සම්බන්ධයෙන් පෙර තොරතුරු දැනුම් දී තිබුණේ, පොලිසිය පාසැලේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය සහ එවැනි සිද්ධි සම්බන්ධයෙන් වාර්තා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙහෙය වූ අවස්ථාවේය. පොලිසිය ශිෂ්‍යයා විසින් ලබා දුන් තොරතුරු භාවිතා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සිද්ධියෙන් පසුව ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය වෙළෙඳුන් විසින් ශිෂ්‍යයාට අඛණ්ඩව හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම සිදු කර ඇත.¹ මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයා පොලිසියට පැමිණිලි කර ඇතත්, ඔවුන් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

2. පොලිස් නිලධාරී රූපයට අල්ලස් දීම නිරූපණය කළාට දෙදෙනෙකු අත්අඩංගුවට

ජනවාරි 3 වැනිදා, වවුනියා පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වෙන්නේ මාර්ග නීති හසුරුවන පොලිස් නිලධාරී කටවූව් රූපයකට අල්ලස් දෙන ආකාරය හඟවමින් විඩියෝවක් ගෙන ෆේස්බුක් හි පළ කිරීම සම්බන්ධයෙනි. ඔවුන්ට නගා තිබුණු චෝදනා වන්නේ මහජන දේපලට හානි කිරීම සහ පොලිසියේ මහජන ප්‍රතිරූපය හාස්‍යයට ලක් කිරීම සහ පොලිසිය කෙරේ තරක රූපයක් ඇති කිරීමයි.² ඔවුන් පසුව ඇප පිට නිදහස් කර ඇත.

¹ <https://www.tamilguardian.com/content/kilinochchi-school-student-attacked-after-reporting-local-drug-activity> (Last accessed on 12th April)
² <https://www.bbc.com/news/world-asia-46762770> (Last accessed on 12th April)



වීඩියෝවෙන් ලබා ගත් ඡායාරූපයක් - රූපයේ දායකත්වය -BBC

3. ජනාධිපතිගේ පැමිණීමට එරෙහිව විරෝධතා කළ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තර්ජන

ජනවාරි 23 වැනිදා, අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් මූලතිවු වෙත ජනාධිපති සිරිසේනගේ පැමිණීම අතරතුර විරෝධතාවය දැක්වීමට එකතු වූ අතර, බුද්ධි අංශ යැයි පවසන නිලධාරීන් ඔවුන් විරෝධතාවය කර ගෙන ගියහොත් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ බවට වාර්තාවේ.³ ඊට අමතරව, බුද්ධි අංශ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඒ අසල රැඳී සිටිමින් විරෝධතායේ සිටි පවුල්වල ඡායාරූප ගැනීමේ නියුතුව සිටි අතර, ඔවුන්ගේ ඉල්ලීම් වූයේ සිවිල් යුද්ධයේ විවිධ පියවරයන් හි දී සහ ඉන්පසුව අතුරුදහන් ඔවුන්ගේ පවුල්වල අයට අදාළව යුක්තිය ලබා ගැනීම සම්බන්ධයෙන් සිරිසේන රජය විසින් විවිධ අවස්ථාවන්හි ලබා දුන් පොරොන්දු ඉටු නොකර තිබීමයි.

කිළිනොච්චියේ දී, අතුරුදහන් වූවන්ගේ මව්වරුන් ද වාර්තා කළේ ජනාධිපති පැමිණෙන තැනට ආසන්න තැනක විරෝධතාවයේ යෙදීමෙන් ඔවුන් ද වළකනු ලැබූ බවයි.

³ <https://www.tamilguardian.com/content/families-disappeared-threatened-when-protesting-presidents-vanni-visit> (Last accessed on 12th April)



ජේසාලෙසී පදිංචි අනදරාණු එඩිනා ඩයස් සිය සැමියාගේ නඩුවේ කටයුතු නිසා නමාගේ ජීවිතයට අනතුරක් වේ යැයි බිය වී ඇත. ඡායාරූපය - ටැම්ලේ ගාඩියන්

5. ඉරණනිවු වෙත පැමිණි ක්‍රියාකාරකයාට එහි ප්‍රවේශ වීම නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ වලංගු පදිංචි අවසරපත්‍රයක් සහිත කැතෝඩියානු-දමිළ ක්‍රියාකාරකයක් විසින් නිකුත් කළ ටීට්ටර් පණිවුඩයකට අනුව, පසුගිය ජනවාරි 5 වැනිදා ඇය යහළුවකු සමඟ ඉරණනිවු වෙත බෝට්ටුවෙන් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය බෝට්ටුවට නැගීම නාවික හමුදාව විසින් වළක්වන ලදී.⁵ ක්‍රියාකාරකය, ඉරණනිවු ප්‍රජාවට සහ ඔවුන් විසින් නාවික හමුදාව අල්ලාගෙන සිටි ඉඩම් නැවත ලබා ගැනීමට සිදු කළ විරෝධතාවලට සහාය දැක්වූ කෙනෙකු වන අතර, ඇය තවදුරටත් සිය ටීට්ටර් පණිවුඩයේ කියා සිටියේ ප්‍රදේශයේ ධීවරයන්ට අනුව මේ ආකාරයේ පරීක්ෂා කිරීම් දෙමළ පුද්ගලයන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් විසමානුපාතිකව සිදු වන බවයි.

6. ඉරණනිවු වෙත පැමිණෙන ක්‍රියාකාරකයාට සහ ජනමාධ්‍යවේදීන්ට එහි පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට නාවික හමුදාව උත්සාහ කරයි

⁵https://twitter.com/dharsha_J/status/1081774041793421312 (Last accessed on 12th of January)

ජනවාරි 8 දා, නාවික හමුදාව විසින් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සහ බීබීසී ජනමාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක්, ඉරණනිවු වෙත යෑමෙන් වැළකීමට උත්සාහ දරන ලදී.⁶ ප්‍රමාදයකින් පසුව ඔවුනට යෑමට අවසර දෙනු ලැබුවේ මානව හිමිකම් කොමිසම මැදිහත් වී උතුරු මැද පළාතේ නාවික අණදෙන නිලධාරියාගෙන් කිසිම කෙනෙකුට මේ දූපත වෙත යාමට නීත්‍යානුකූල අවහිරයක් නොමැති බවට සහතිකයක් ලබා ගැනීමෙන් පසුවය.⁷ නීත්‍යානුකූල අවහිරයක් නැති බව කීවත්, ක්‍රියාකාරීත්, ජනමාධ්‍යවේදීන් මෙන්ම මානුෂීය ආධාර සපයන්නන් හට ද නිතර, අත්තනෝමතික ලෙස ඉරණනිවු වෙත ඇතුළු වීම වළක්වන බවට චෝදනා එල්ල වේ.

7. ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලු කේප්පාපිලවු පවුල්, සොල්දාදුවෝ බිය ගන්වති.



හමුදා භටයන් විරෝධතාවයේ නියැලෙන පවුල් කඳවුර ඇතුළේ සිට ඡායාරූප ගත කිරීමත්, අවේක්ෂණය කිරීමත් දක්නට ලැබුණි. - ඡායාරූප අනුග්‍රහය- ටැම්ල් ගාඩ්සන්

ජනවාරි 26 වැනිදා, අවතැන්වූ පවුල් විසින් කේප්පාපිලවු හි දැන් හමුදා කඳවුර පිහිටා ඇති ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස කරන ලද නවමත් කරගෙන යනු ලබන සාමකාමී උද්ඝෝෂණවල කොටසක් ලෙස, නාවික ඉඩම් ලබා දීමට ඔවුනට පොරොන්දු වූ දිනයක් පසුවීමත් සමගම තමන්ගේ උද්ඝෝෂණය කඳවුර ලඟට ගෙන යන ලදී. කඳවුරේ සිටි ආරක්ෂක හමුදා මීට ප්‍රතිචාර දැක්වූයේ විරෝධතාවයේ යෙදෙන පවුල්

⁶ <https://twitter.com/rukitweets/status/1082867524692144128> (Last accessed 12th April)
⁷ <http://www.sundayobserver.lk/2019/01/13/news-features/iranaitivu-eight-months-after-reclaiming-land-navy> (Last accessed on 12th April)

කඳවුරේ සිට ඡායාරූප ගත කිරීමෙන් වන අතර, එතැන ආරක්ෂාව සහ අවේක්ෂණය පොලිසිය සහ හමුදාව යොදවා වැඩි කිරීම මගිනි.^{8 9}

8. විරෝධතාකරුවන් කේප්පාපිලවු වෙතින් ඉවත් කිරීමේ පොලිස් නැත ප්‍රතික්ෂේප වේ

පෙබරවාරි 6 වැනිදා, මුලතිවු උසාවිය ශ්‍රී ලංකා පොලිසිය විසින් යුද හමුදාව සිටින කේප්පාපිලවු ගම්මානයට ආසන්නයේ විරෝධතා කරන දමිළ විරෝධතාකරුවන් එතැනින් ඉවත් කරන ලෙස ඉල්ලමින් පැවරූ නඩුවක් ප්‍රතික්ෂේප කළේය.^{10 11} පොලිසිය නැවත නැවතත් ඉල්ලා තිබුණේ තමන්ගේ ඉඩම් ඉල්ලමින් පවුල් විසින් පවත්වන සාමකාමී විරෝධතාවයන් මැඩ පැවැත්වීමට වූ අතර, ඔවුන්ගේ අලුත්ම ප්‍රකාශය (ප්‍රතික්ෂේප කරනු ලැබූ) වූයේ, උසාවිය විසින් නියම කරන ලද පරිදි විරෝධතාවය කඳවුරේ සිට මීටර 75ක සීමාවේ පැවැත්වීමේ දී සොල්දාදුවන්ට විරෝධතාවය දර්ශනය වීම නිසා ඔවුන් කෝපයට පත් විය හැකි බවයි.¹²

9. කේප්පාපිලවු විරෝධතාකරුවන්ට යුද හමුදා බිය ගැන්වීම් නිසා තමන්ගේ නාවකාලික කුටි ආවරණය කිරීමට සිදු වේ.

විරෝධතා දක්වන පවුල් අඛණ්ඩ අවේක්ෂණයට ලක් කරන ස්වරූපයෙන් හමුදාමය බිය ගැන්වීමකට ලක් වූ අතර, එසේ ලක් වූවන් අතර වැඩි වශයෙන් සිටියේ කාන්තාවන්ය. ඔවුන්ට ඒ නිසා ඔවුන්ගේ නාවකාලික කුටි ආවරණය කර ගැනීමට සිදු විය. ටැම්ල් ගාඩියන් වාර්තා කළ ආකාරයට, පෙබරවාරි 9 වැනිදා කඳවුරට ඇතුළු වෙන ස්ථානයේ අංශක 360ක් දක්වා කැරකෙන, විරෝධතාවය සිදු වෙන ස්ථානය ද පටිගත කෙරෙන, අවේක්ෂණ කැමරා සවි කර තිබුණි.¹³

⁸ <https://www.tamilguardian.com/content/soldiers-intimidate-keppapulavu-families-demanding-release-land> (Last accessed on 12th April)
⁹ <https://www.vikalpa.org/?p=34307> (Last accessed on 12th April)
¹⁰ <https://www.tamilguardian.com/content/court-rejects-sri-lankan-police-attempts-throw-protesters-out-keppapulavu>
¹¹ <https://twitter.com/vikalpavoices/status/1089389060513161222>
¹² <https://twitter.com/vikalpavoices/status/1089149335848214528>
¹³ <https://www.tamilguardian.com/content/army-intimidation-forces-keppapulavu-protesters-cover-shacks>



කාන්තාවන් කේපපිලවුහි නාවකාලික විරෝධතා පැවැත්වූ ඔවුන්ගේ කුටි ආවරණය කළහ - ඡායාරූප අනුග්‍රහය - ටැම්ල් ගාඩියන්

10. පොලීසිය අවතැන් වූ පවුල්වල අත්සන් ව්‍යාපාරයට අවහිර කරයි




 garikaalan
 @garikaalan

Replying to @garikaalan @MaithripalaS @RW_UNP
 #ReleaseOurLand:protesting #Keppapulavu villagers staged protest march today with solidarity support of Peoples Caravan which calls for release of civilian lands recognizing people's right to return ancestral lands;police/intelligence personnel were seen intimidating protesters.



9:41 AM - 27 Feb 2019

වමේ: පොලීස් නිලධාරියකු විරෝධතාවයේ නියැලී කාන්තාවකට දේශනයක් කරනවා සේ පෙනේ - ඡායාරූප අනුග්‍රහය - ටැම්ල් ගාඩියන්; දකුණේ: චිච්ටර් පණ්ඩුඩය - @garikaalan

පෙබරවාරි 27 වැනිදා, ශ්‍රී ලංකාවේ පොලීස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් විසින් කේපපිලවු හා මුලතිවු හි තමන්ගේ ඉඩම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අවතැන් වූ පවුල් විසින් ගෙන ගිය විරෝධතාවයේ කොටසක් ලෙස දියත් කරන ලද අත්සන් ව්‍යාපාරයේ නියැලුණු

අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තර්ජනය කරන ලද බව වාර්තා වේ.¹⁴ විරෝධතාකරුවන්, බොහෝ විට කාන්තාවන් වූ අතර, ඔවුන්ගේ ඡායාරූප ගැනීම සහ විරෝධතාවය නොකර සිටින ලෙස අවවාද කිරීම සිදු කරන ලදී.

11. නාවික හමුදාව විරෝධතාකරුවන් ඡායාරූප ගත කරයි.

පෙබරවාරි 21 වැනිදා, අවතැන් වූ මුස්ලිම් පවුල් විරෝධතාවය දක්වමින් සිටියේ සිලාවතුරේ පිහිටි අක්කර 35ක ඉඩමක් නාවික හමුදාව විසින් අල්ලා ගෙන සිටීමට විරුද්ධව වන අතර, මෙම විරෝධතාකරුවන් නාවික හමුදාව විසින් ඡායාරූප ගත කිරීමට සහ අවේක්ෂණයට පත් කර තිබේ.¹⁵ ශ්‍රී ලංකා නාවික හමුදාව තමන් අවේක්ෂණයට සහ බිය ගැන්වීමට ලක් කිරීම සිදු කළේ යැයි ඊට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙම විරෝධතාකරුවන් විසින් පැමිණිලි කර ඇත. කෙසේ වුවත් තමන්ගේ ඉඩම වෙනුවෙන් ගෙනියන සටන අඛණ්ඩව ගෙන යන බවට ඔවුන් විසින් කර ඇත.¹⁶



පොලීසිය බලා සිටින අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගනිමින් - ඡායාරූප අනුග්‍රහය - වැමිල් ගාඩියන්

¹⁴ <https://www.tamilguardian.com/content/sri-lankan-police-obstruct-displaced-families-signature-campaign> (Last accessed 12th April)
¹⁵ <https://www.tamilguardian.com/content/muslims-protest-sri-lanka-navy-occupation-mannar> (Last accessed 12th April)
¹⁶ <https://www.tamilguardian.com/content/mannar-muslim-protesters-file-complaint-against-sri-lanka-navy-threats> (Last accessed 12th April)

B. උතුරේ දෙමළ ජනමාධ්‍යවේදීන්ට බාධා සහ තර්ජන

උතුරේ දමිළ ජනමාධ්‍යවේදීන්ගේ කටයුතුවලට පුළුල් ලෙස සන්නද්ධ හමුදාව සහ පොලිස් මැදිහත්වීම් විසින් බාධා කර ඇත. එක් ජනමාධ්‍යවේදියකුට කායික ලෙස පහර දී ඇති අතර, අනෙකුත් අයට තර්ජනය කර, බිය ගන්වනවා ඇත. ප්‍රදේශයේ වැසියන් විසින් හින්දු දේවාල බිමක් යැයි හඳුන්වන තැනක බෞද්ධ ප්‍රතිමාවක් ගොඩ නගා ඇත. මෙම ප්‍රතිමාව ගොඩ නැංවූ ස්ථානයේ, එය විවෘත කරන උත්සවයේ දී, දෙමළ ජනමාධ්‍යවේදීන් වෙත එය ගොඩ නැගූ අයගෙන් සහ බෞද්ධ භික්ෂූන්ගෙන් බිය ගැන්වීම් සහ එදිරිවාදිකම්වලට මුහුණ පෑමට සිදු වී ඇත.

12. පොලිසිය විසින් ජනමාධ්‍යවේදියා බිය ගන්වයි

ජනවාරි 7 වැනිදා, අනුරාධපුර තරුණයන් දෙදෙනෙකු මන්නාරමේ ගම් දෙකක මුදල් එකතු කරමින් සිටියේ එම මුදල් අනාථයන් වෙනුවෙන් බව කියමින් වුවත්, ප්‍රදේශවාසීන්ට සැක සිතී ඔවුන් අල්ලා පොලිසියට භාර දී ඇත.¹⁷ ප්‍රදේශවාසීන් චෝදනා කළේ පොලිසිය විසින් පොලිසියට දැනුම් දුන් අය සහ ඔවුන් පොලිසියට රැගෙන ගිය අය බිය ගැන්වූ බවය.¹⁸ මේ අවස්ථාවේ එතැනට ගිය දමිළ ජනමාධ්‍යවේදියකු ද පොලිසිය විසින් බිය ගැන්වූ වූ බවට චෝදනා එල්ල වෙන අතර, ඔවුන් විසින් ඔහුගේ විස්තර සහ ඡායාරූපයක් ලබා ගෙන ඇත. ජනමාධ්‍යවේදියා විසින් පොලිසියේ සහ මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කළ බවට වාර්තා වේ.¹⁹

13. බෞද්ධ ප්‍රතිමාව ගොඩ නැගූ ස්ථානයේ ජනමාධ්‍යවේදීන්ට බිය ගැන්වීම්

මුලතිවු හි, සිංහල පුද්ගලයන් විසින් බුද්ධ ප්‍රතිමාවක් ඉදි කරන ආකාරය දුටු බවට වාර්තා වෙන අතර, මේ කටයුත්ත ආරම්භ වී ඇත්තේ හින්දු කෝවිලකට අයිති වේ යැයි සැලකෙන ඉඩමක බෞද්ධ භික්ෂුවක් කුටියක් සෑදීමත් සමගය.²⁰ ජනවාරි 19 වැනිදා, මේ සිද්ධිය වාර්තා කිරීමට ඉදි කිරීම් භූමියට පැමිණි ජනමාධ්‍යවේදීන්ගේ ඡායාරූප සිංහල ඉදිකිරීම් ශ්‍රමිකයන් විසින් සිය ජංගම දුරකථනවලින් ලබා ගෙන අතර, මෙසේ කරේ ඔවුන් බිය ගැන්වීමට බව චෝදනා එල්ල වේ.²¹

¹⁷ <https://twitter.com/garikaalan/status/1082458727536459777> (Last accessed 12th April)
¹⁸ <https://twitter.com/garikaalan/status/1082353227205464064> (Last accessed 12th April)
¹⁹ <http://www.virakesari.lk/article/47675> (Last accessed 12th April)
²⁰ <https://www.tamilguardian.com/content/large-buddha-stature-built-mullaitivu-hindu-temple-site-despite-local-opposition> (Last accessed 13th April)
²¹ <https://www.tamilguardian.com/content/tamil-journalists-face-intimidation-construction-buddha-stature-steps-mullaitivu> (Last accessed 13th April)



ඉදිකිරීම් භූමියේ සිටි ඉදිකිරීම් ශ්‍රමිකයකු ජනමාධ්‍යවේදීන්ගේ ඡායාරූප ගන්නා අයුරු-ඡායාරූප අනුග්‍රහය -වැමිල් ගාඩ්සන්

14. බුද්ධ ප්‍රතිමාව විවෘත කරන අවස්ථාවේ දී බෞද්ධ භික්ෂූන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන

බුද්ධ ප්‍රතිමාව ඉදි කළ මනහේදකාරී ඉඩම සම්බන්ධ කාරණය සම්බන්ධයෙන් ජනපතියේ කරුණාවන්ත සහයෝගය සහ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ කඩිනම් මැදිහත් වීම බලාපොරොත්තු වූ ලිපියක් ²² තිබුණේ වුවද, පොලිසිය බලා සිටිය දී, වාර්තා වෙන පරිදි රාජ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය සහිතව එම ප්‍රතිමාව වහ වහා ඉදිකරන ලදී.²³ මේ අවස්ථාවට පැමිණි දෙමළ ජනමාධ්‍යවේදීන් එතැනට පැමිණි භික්ෂූන් ඇතුළු සිංහල පුද්ගලයන් විසින් හිරිහැර කිරීමට බඳුන් වී ඇති අතර, චෝදනා එල්ල වෙන ආකාරයට මේ ප්‍රතිමා සම්බන්ධ තොරතුරු දමිළ ප්‍රජාව අතර පැතිර ගියේ

²² <https://www.tamilguardian.com/content/tamil-journalists-face-intimidation-construction-buddha-stature-steps-mullaitivu> (Last accessed 13th April)
²³ <https://www.tamilguardian.com/content/more-tensions-opening-illegal-buddha-stature-mullaitivu-rushed-through> (Last accessed 13th April)

කෙසේ දැයි ප්‍රශ්න කර ඇත. හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ටී. රවිකරත් හට පවා මේ අවස්ථාවේ හිරිහැර කර ඇත. මෙය ජනවාරි 23 වැනිදා වන විට විවෘත කිරීමට හික්ෂුන් කඩිමුඩියේ කටයුතු කරන්නට ඇතැයි සිතෙන්නේ, අදාළ ප්‍රාදේශීය සභාව වෙත කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI) ඉල්ලීමක් විසින් 24 වැනි දින තහවුරු කළේ, මේ ගොඩනැගිලි ඉදිකිරීමට නිසි අවසර ලබා ගෙන නැති බවත්, ගොඩ නැගිල්ල නීති විරෝධී බවත් ය.²⁴



රූපය - දමිළ ජනමාධ්‍යවේදීන් බෞද්ධ භික්ෂූන් සමඟ මනභේදාත්මක තීරවි පිල්ලෙයාර් කෝවිල් භූමියේ බෞද්ධ ප්‍රතිමාවක් ඉදි කිරීම ගැන අදහස් හුවමාරු කර ගනිමින්- ඡායාරූප අනුග්‍රහය - ටැම්ල් ගාඩියන්

15. මුලතිවු හි දී ජලය සම්බන්ධ විරෝධතාවයක දී ජනමාධ්‍යවේදියකුට තර්ජන

පෙබරවාරි 10 වැනිදා දමිළ ප්‍රදේශවාසීන් විසින් යුද හමුදාව විසින් පමණ ඉක්මවා ජලය ලබා ගැනීමට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පැමිණි ජනමාධ්‍යවේදියකුට තර්ජනය කිරීමක් සිදුවී ඇති බවට වාර්තා වේ. නිදහස් ජනමාධ්‍යවේදී සෙල්වරාජා සුමන්නන්ට කියා ඇත්තේ ඔහු එතැනින් පිටත්වීම නොකරන්නේ නම්, ඔහුට “බරපතල ප්‍රතිඵලවලට” මුහුණ

²⁴ <http://www.virakesari.lk/article/48579> (Last accessed 13th April)

පැමට සිදු වෙනු ඇතැයි කී බවට වාර්තා වේ.²⁵ මූලතිවු හි පිහිටි මර්ටිමෙපත්තු නම් නල ළිදකින් මෙසේ අධික ලෙස ජලය ලබා ගෙන අතර, මෙය පිහිටා ඇත්තේ සම්ප්‍රදායික දම්ල ඉඩමක වන අතර, ප්‍රදේශවාසීන් විරෝධතාවය පැවැත්වූයේ එහිය.²⁶



හමුදා නිලධාරියෙක් අධික ජල පාවිච්චිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට පැමිණි ජනමාධ්‍යවේදියකුට එරෙහි වෙමින් - ඡායාරූප අනුග්‍රහය - ජේඩීඑස් ලංකා

16. මන්නාරමේ රැස්වීමක සිටි ජනමාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කෙරේ

පෙබරවාරි 12 වැනිදා, මන්නාරමේ, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩුකාර සුරේන් රාඝවත් පැමිණ සිටි රැස්වීමක සිටි ජනමාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක අංශ විසින් ඉවත් කර ඇත. ජනමාධ්‍යවේදීන්ට මෙසේ ඉවත් කිරීමට බල කිරීම ඔවුන්ගේ ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් මෙන්ම, පළාත් පාලන ආයතනවල තීරණ ගැනීම සම්බන්ධයෙන් ඇති විනිවිදභාවය අවහිර කිරීමට ගත් පියවරක් ලෙස ද හෙළා දැක ඇත.²⁷

²⁵ <http://www.jdslanka.org/index.php/news-features/media/852-army-threatens-journalist-covering-protest-against-water-theft-video> (Last accessed 13th April)
²⁶ <https://www.tamilguardian.com/content/army-threatens-journalist-mullaitivu> (Last accessed 13th April)
²⁷ <https://www.tamilguardian.com/content/northern-governor-s-security-remove-journalists-mannar-meeting> (Last accessed 13th April)

17. කෝපායි පොලිස් ස්ථානභාර නිලධාරියා විසින් ජනමාධ්‍යවේදියාට පහර දෙයි

ජනමාධ්‍යවේදී නඩරාජා කුගරාජා හට පෙබරවාරි 19 වැනිදා පොලිසිය විසින් පහර දී ඇත්තේ, පෙට්‍රෝල් බෝම්බයක් පිපිරීම සම්බන්ධ පුවතක් වාර්තා කිරීමට වන අතර, මෙම පහර දීමෙන් ඔහුට තුවාල සිදු වී රෝහල් ගත කර ඇත.²⁸ පිපිරීම සිදු වූ භූමියේ, වාහන කිහිපයක් විනාශ වී තිබුණු අතර, කුඩරාජා අපරාධ සිද්ධියට බාධා නොවන සේ තම කැමරා ආම්පන්න සකසා ඇත. කෙසේ වුවත්, ඔහුට මෙම සිද්ධිය විඩියෝ නොකරන ලෙස තර්ජනය කර, ඔහුගේ කැමරා තල්ලු කර දමා, ඔහුගේ මුහුණට අත මිට මොලවා කෝපායි පොලිසියේ පොලිස් ස්ථානාධිපති විසින් පහර දී ඇති අතර²⁹ ස්ථානාධිපති සිට ඇත්තේ සිවිල් ඇඳුමෙනි.³⁰ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) මෙම සිද්ධිය හෙළා දකිමින්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමටත් වගවීම ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදී.³¹



පහර කැමට ලක්වූ ජනමාධ්‍යවේදී නඩරාජා කුගරාජා - ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා බ්‍රිෆ්

²⁸ <https://www.tamilguardian.com/content/sri-lankan-police-assault-tamil-journalist-jaffna> (Last accessed 13th April)
²⁹ <http://www.sundaytimes.lk/article/1071848/fmm-condemns-police-attack-on-jaffna-journalist> (Last accessed 13th April)
³⁰ <https://www.thehindu.com/news/international/jaffna-journalist-assaulted-by-policeman/article26323437.ece> (Last accessed 13th of March)
³¹ <http://srilankabrief.org/2019/02/free-media-movement-condemns-police-attack-on-journalist-nadarajah-kugarajah> (Last accessed 13th April)

18. ජනමාධ්‍යවේදියාගේ නිවස හොරු බිඳී

මාර්තු 12 වැනිදා, මුලතිවු හි ප්‍රසිද්ධ දමිළ ජනමාධ්‍යවේදියකුගේ නිවස හොරු බිඳී ඇති අතර, ජනමාධ්‍යවේදියාගේ ලැප්ටොප්, කැමරා ආම්පන්න හොරකම් කළ භාණ්ඩ අතර ඇත. ඒවා පසුව පොලීසිය විසින් සොයා ගෙන ඇත. ජනමාධ්‍යවේදී කුමානන්, සාමාන්‍යයෙන් හමුදාකරණය සහ මුලතිවුහි සිංහලකරණය, අතුරුදහන් වූවන්ගේ විරෝධතා ආදිය වාර්තා කරන කෙතේ වන අතර, ඔහු විශ්වාස කරන්නේ මෙම සිද්ධිය ඔහුගේ වැඩ නිහඬ කිරීම සඳහා හිතා මතා කරන ලද කටයුත්තක් බවයි. ඔහු තමන්ගේ ජනමාධ්‍ය කටයුතු කර ගෙන යාමේ දී මීට පෙර ද නිතර හිරිහැරවලට ඉලක්ක වී ඇත.^{32 33}

C. එක් රැස්වීමේ නිදහස කඩ කිරීම්

රුපියල් 1000 ක දෛනික අවම වැටුපක් ඉල්ලා සිටින 1000 ව්‍යාපාරයේ සංවිධායකයින්. 1000 වතු කම්කරුවන් සඳහා විවිධ ආකාරයේ හිරිහැර කිරීම්, පහරදීම් හා අත්අඩංගුවට ගැනීම් වැනි කාරණා වලට මුහුණ දී ඇත. කොළඹ සරසවියේ ශිෂ්‍ය විරෝධතා කඳුළු ගැස් හා ජල විදින තුවක්කු යොදා ගනිමින් පොලීසිය විසින් විසිරවා හරිනු ලැබ තිබේ. තවත් සිද්ධියක දී උද්ඝෝෂණය කළ ගුරුවරුන්ට ද එලෙසම පහර දෙන ලදී. පුත්තලමේ දී විරෝධතාකරුවන්ට ප්‍රකෝපකාරී ලෙස බැටන් ප්‍රහාර එල්ල කෙරුණු අතර, කොළඹ දී පුද්ගලික රූපවාහිනී ආයතනයක් වෘත්තීය සමිති රැස්වීමකට සහභාගි වූ සේවකයින් සේවයෙන් ඉවත් කරන ලදී.

19. වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට අනුබද්ධ හින්දු පුජකයාගේ වාහනයට ප්‍රහාර එල්ල වේ

පෙබරවාරි 4 වන දින හැටන්හි වතු කම්කරුවන්ගේ සත්‍යග්‍රහය සමග සම්බන්ධ වූ ශිවා ශ්‍රී වේලූ ෂර්මාට අයිති වාහනයකට, ඔහුගේ නිවස ඉදිරියේ නවතා තිබිය දී නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඇති බව වාර්තාවේ.³⁴ වාහනයට බරපතල ලෙස හානි සිදුව ඇතැයි වාර්තා වේ. පුජකවරයා විශ්වාස කරන පරිදි, මෙය ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ වුවමනාව මත සිදු වූවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පැවසේ.

³² <https://www.tamilguardian.com/content/prominent-mullaitivu-journalists-equipment-burgled> (Last accessed 13th April)
³³ <https://twitter.com/kumanan93/status/1105543389708054529> (Last accessed 13th April)
³⁴ <https://lankacnews.com/වතු-කම්කරු-විරෝධයට-මැරයෝ/> (Last accessed 13th April)

20. වතු කම්කරු උද්ඝෝෂණවල සංවිධායකයන් අත්අඩංගුවට

පෙබරවාරි 23 දින බගවත්තලාව ප්‍රදේශයේ දී පසු දින පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටි 1000 ව්‍යාපාරයේ සංවිධායකයින් අත්අඩංගුවට ගෙන තිබේ. නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංචාරය සමග ඔවුන්ගේ විරෝධතාවය එකම දිනක යෙදීම³⁵ සිදු විය හැකි බාධාවක් ලෙස මෙහිදී සලකනු ලැබ ඇත. මෙම විරෝධතාවය වැළැක්වීම සඳහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ. 1000 ව්‍යාපාරයට මෙම විරෝධතාවය වෙනත් දිනක සිදු කරන ලෙස පොලීසිය විසින් බලකර ඇති අතර, සංවිධායකයන් මෙම ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ³⁶ විරෝධතාකරුවන් පොලීසිය විසින් කොපමණ කාලයක් තබා ගත්තේ දැයි වාර්තා කර නොමැත.



විරෝධතාවය ගැන දැනුවත් කිරීමට පොලීසිය විසින් බාධා කෙරුණි - ඡායාරූප අනුග්‍රහය - ලංකා විවිස්

21. 1000 ව්‍යාපාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනට පහර දේ

ශ්‍රී පුවත් වාර්තා කරන ආකාරයට, මාර්තු 25 වැනි දින අවිස්සාවේල්ලේ සාලාව වත්තේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට, වතු අධිකාරිවරයා විසින් පහර දුන් බවට චෝදනා එල්ල වේ. මේ අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළ විධියේවක ගැටුම දැක්වේ.³⁷

³⁵ <http://www.sundayobserver.lk/2019/03/03/news/indian-funded-houses-handed-over-bogawantalawa> (Last accessed 13th April)
³⁶ <https://www.lankaviews.com/%E0%B6%B6%E0%B7%9C%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B6%BB%E0%B7%90/> (Last accessed 13th April)
³⁷ <http://www.sripuvath.com/%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B6%AD%E0%B7%94-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-1000->

22. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට පහර දෙයි

පෙබරවාරි 13 වන දින කොළඹ ලෝටස් වටරවුම අසල දී රැකියා විරහිත උපාධිධාරීන් ගේ විරෝධතාවයකට මාර්ගය අවහිර කළේ යැයි කියමින්, පොලිසිය විසින් කදුළු ගැස් හා ජල විදිනවලින් පහරදී ඇති බවට වාර්තා වේ.^{38 39} පසු දින, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළ බවට වාර්තා වෙන අතර, රැකියා ලබා දීම ආණ්ඩුවේ වගකීමක් බවත්, ප්‍රහාරය අසාධාරණ බවත් ප්‍රකාශ කරන ලදී.⁴⁰

23. විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවය විසුරවීමට කදුළු ගැස් සහ ජල ප්‍රහාර



පොලිසිය බාධකවලට උඩින් සිසුන් දෙසට ජල ප්‍රහාර එල්ල කරයි - ඡායාරූප අනුග්‍රහය - ඩේලි මිරර්⁴¹

පෙබරවාරි 21 වනදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමට කදුළු ගැස් හා ජල විදින පොලිසිය විසින් යොදා ගන්නා ලදී.⁴² සරසවි සිසුන් විරෝධය දැක්වූයේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් සදහා දේශන අත්හිටුවීම අවසන් කිරීම ඇතුළු ඉල්ලීම් රාශියක් සම්බන්ධයෙනි.

<http://www.adaderana.lk/news/53224/police-fire-tear-gas-at-protesting-unemployed-graduates> (Last accessed 13th April)
³⁸ <http://www.adaderana.lk/news/53224/police-fire-tear-gas-at-protesting-unemployed-graduates> (Last accessed 13th April)
³⁹ <https://www.newsfirst.lk/2019/02/13/tear-gas-used-to-disperse-unemployed-graduates-protest/> (Last accessed 13th April)
⁴⁰ <http://www.sundaytimes.lk/article/1070213/rajapaksa-condemns-usage-of-teargas-during-unemployed-undergraduates-protest> (Last accessed 13th April)
⁴¹ http://www.dailymirror.lk/breaking_news/Protesting-Uni-students-tear-gassed/108-162711 (Last accessed 13th April)
⁴² <https://www.newsfirst.lk/2019/02/21/tear-gas-and-water-cannons-used-to-disperse-inter-university-protest> (Last accessed 13th April)

24. ශිෂ්‍යයන් විසුරුවීමට කදුළු ගැස් භාවිතා කරයි; අවිශිම කැඳවුම්කරු අත්අඩංගුවට

මාර්තු 13 වනදා, යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත (CTA) සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) සිසුන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට පොලීසිය විසින් කදුළු ගැස් ප්‍රහාර එල්ල කරන ලදී. පොලීසිය පවසන පරිදි පාර්ලිමේන්තු පාචේ පැවැති විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරී යැයි අවිශිමයේ කැඳවුම්කරු මනීල් බණ්ඩාර දෙනිදෙණිය අත්අඩංගුවට ගෙන තිබේ.⁴³ ඔහු 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කර නිදහස් කර ඇත.

25. ගුරු විරෝධතාවයට ප්‍රහාර



ගුරු විරෝධතාවයට ජල ප්‍රහාර - ඡායාරූප දායකත්වය - ඩේලි මිරර්⁴⁴

⁴³ http://www.colombopage.com/archive_19A/Mar13_1552501627CH.php (Last accessed 13th April)

⁴⁴ http://www.dailymirror.lk/breaking_news/Two-injured-during-teachers%E2%80%99-protest:-Union-alleges-protesters-were-attacked-with-garbage/108-163083 (Last Accessed 1 April)

ලංකා ගුරු සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවය කළු ගැස් සහ ජල විදිනවල ප්‍රහාරවලට පෙරවාරි 28 වැනිදා ලක් විය. සංගමය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස මාර්තු 3 වැනිදා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බවයි.⁴⁵

26. ස්වර්ණවාහිනියේ අලුතින් පිහිට වූ වෘත්තීය සමිතියේ සාමාජිකයින්ට රැකියා අහිමි කෙරේ

මාර්තු මස 18 වන දින, පෞද්ගලික රූපවාහිනී ආයතනයක් වන ස්වර්ණවාහිනියේ නව වෘත්තීය සමිතියක සාමාජිකයින් 15 දෙනෙකුගේ රැකියා අහිමි කර ඇත්තේ, ඊට පෙර දින 17 වන දා පළමු වරට වෘත්තීය සමිති රැස්වීමක සහභාගි වීම නිසාය. ආයතනයේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු පැමිණීමේ මෙම වෘත්තීය රැස්වීම නිසා “ආයතනයේ සාමාන්‍ය කටයුතුවලට බාධා සිදු වී යැයි” ඔවුන් රැකියාවලින් ඉවත් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වී තිබුණි.⁴⁶

27. පුත්තලමේ විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාර

මාර්තු 22 දා, සිරිසේන ජනාධිපතිතුමා පුත්තලම ප්‍රදේශයට පැමිණෙන විට හමු වීමට අවස්ථාවක් ඉල්ලා සිටි විරෝධතාකරුවන් පිරිසකට කැරලි මර්දන පොලිසිය විසින් බැටන් පොලු ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබ තිබේ. විරෝධතාකරුවන් විසින් යෝජිත සනීපාරක්ෂක කසළ පිරවුමක් සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශය කළ අතර, ඒ ගැන ජනපති සමග කතා කිරීමට අවස්ථාවක් ඉල්ලූ විරෝධතාකරුවන් එක් රැස්වී සිටි පුත්තලම සෙවී මාවතේ දී මෙම සිදුවීම සිදු විය. ⁴⁷ ඒ අවස්ථාවේ එතැන සිටි විරෝධතාකරුවකු ප්‍රකාශ කළේ පොලිසියේ පහර කෑමට ලක් වූ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් රෝහල් ගත කළ බවත්, ඔවුන් එකතු වී සිටියේ “පුත්තලම ප්‍රදේශයට බලපාන ලොකුම ගැටළුව” ගැන කතා කිරීමට බවත්ය. ⁴⁸

⁴⁵ <https://www.newsfirst.lk/2019/03/03/teachers-union-to-take-actions-against-teargas-attack> (Last accessed 13th April)
⁴⁶ <https://twitter.com/AzzamAmeen/status/1107857491541409792> (Last accessed 13th April)
⁴⁷ <http://www.adaderana.lk/news/53935/police-baton-charge-protesters-in-puttalam> (Last accessed 13 April)
⁴⁸ <https://www.bbc.com/sinhala/sri-lanka-47667399> (Last accessed 13 April)

D. ප්‍රකාශනයේ නිදහස කඩ කිරීම

කලාවත් කෙරේ මර්දනකාරී පියවර අතර, 'කෝපි කඩේ' රූපවාහිනී ටෙලි නාට්‍යයේ එක් කතාංගයක් විකාශනය කිරීමෙන් රාජ්‍ය නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී ජාලය වලක්වන ලදී. තවත් සිද්ධියක දී ලේඛකයකු විසින් බුදු දහමට හානි කළ බවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් දැනුම් දීමෙන් පසු, ඒ ගැන ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. මෙකී දෙවැනි සිද්ධිය බෞද්ධ භික්ෂූන් විසින් අනුමත නොකරන ලද ආකාරයෙන්, බෞද්ධ අර්ථ නිරූපණයන් පිළිබඳව කලාත්මක හෝ වෙනත් ආකාරයකින් ප්‍රකාශනයන් සිදු කිරීම සම්බන්ධයෙන් මතු වෙමින් අසහනකාරීත්වය පිළිබඳ දර්ශකයන්ගෙන් එකකි. තවත් සිද්ධියක දී, මාධ්‍යවේදියකුට තර්ජනය කර, විරෝධතාවයකට මාධ්‍ය ආවරණය ලබා දීමට නතර කරන ලෙස බල කර ඇති බවට වාර්තා වන්නේ, හම්බන්තොට නගරයේ විරෝධතාවයක් අතරතුර ය.

28. 'කෝපි කඩේ' ටෙලි නාට්‍යයේ කතාංගයක් තහනම් වේ

ජනවාරි 31 වැනිදා, කෝපි කඩේ නම් ශ්‍රී ලංකාවේ දීර්ඝම කාලයක් තිස්සේ දිවෙන රජයට අයිති ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන ටෙලි නාට්‍ය මාලාවේ, විකාශනය වීමට තිබූ 'ග්‍රාමසේවකට පිස්සු' නම් කතාංගය විකාශනය කිරීමෙන් තහනම් කර ඇත.⁴⁹ මේ කතාංගයේ ග්‍රාමසේවක නිලධාරියෙක් අවසිහියෙන් මෙන් කඩුවක් රැගෙන යන දර්ශනයක් අඩංගු බවට කියැවේ. ඉන්ෆෝම් විශ්වාස කරන්නේ මෙය සිදු වන්නට ඇත්තේ ජනාධිපති සිරිසේනට ඇතැම් අවස්ථාවන්හි දී ග්‍රාමසේවක ලෙස භාවිතා වන නිසා විය හැකි බවයි.

29. හම්බන්තොට වරායේ විරෝධතාවයක් ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදියාට තර්ජන

ජනවාරි 23 වැනිදා, ජනමාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ ශ්‍රමිකයන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් ආවරණය කිරීමට හම්බන්තොට ලංකා ලුණු ආයතනය වෙත ගොස් ඇති අතර, මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකයන් යැයි කියන පිරිසක් විසින් ඔහුට බාධා කර තර්ජනය කළ බවට වාර්තා වේ. ඔහු විසින් විරෝධතාකරුවන් සහ එජාප සාමාජිකයන් යැයි කියන පිරිස අතර ඇති වෙමින් තිබූ ගැටුම වාර්තා කරමින් සිට ඇති අතර, දෙවැනි පිරිස විසින් ඔහුට තර්ජනය කර, වාර්තා කිරීම නතර කරන ලෙස බල කර සිටියේ යැයි වාර්තා

⁴⁹ <https://twitter.com/kataclysmchaos/status/1091211698076147712> (Last accessed 13th April)

වේ.⁵⁰ අන්තර්ජාති ජනමාධ්‍යවේදී සංගමය (IFJ) සහ ඊට අනුබද්ධ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) විසින් මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දුටු අතර, මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සහ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස බල කර ඉල්ලා සිටින ලදී.⁵¹ හෙට්ටිආරච්චි විසින් පොලීසියේ පැමිණිල්ලක් කළ බව ද, එම අවස්ථාවේ “මෙය ලොකු සිද්ධියක් නොකර, අමතක කර දමන ලෙස” ඔහුට ඔවුන් කී බවට ද වාර්තා වේ.

30. බුද්ධාගමට හානි කළේ යැයි කෙටි කතා රචකයා ප්‍රශ්න කෙරේ

අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් සම්බන්ධයෙන් ලේඛක ශක්තික සත්කුමාර හට ඔහුගේ පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඉල්ලා ඇත්තේ බෞද්ධ භික්ෂූන් 20 දෙනෙකු පමණ පැමිණිල්ලක් කිරීමෙන් පසුවය. මාර්තු 23 දා, රාවය පුවත්පතට අනුව කෙටි කතාව විසින් බෞද්ධාගමට හානි කරන බවට චෝදනා එල්ල වී තිබේ.⁵² ඔහුව පසුව අත්අඩංගුවට ගනු ලැබුණි.

E. මානව හිමිකම් පිළිබඳ ජනපතියේ දොස් පැවරීම්

ජනාධිපති විසින් මානව හිමිකම්වලට විරුද්ධව ප්‍රකාශයන් මාලාවක් සිදු කළ අතර, නීතියෙන් පරිබාහිරව සිදු කරන ලද මිනීමැරුම් අනුමත කරන බවක් ද පෙනුණි. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති බලතල වැනි ක්‍රියාදාමයන්හි නිසි තුලනයන් පරීක්ෂා කරන ක්‍රියාදාමයන් වන ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන වන මානව හිමිකම් කොමිසම සහ ව්‍යවස්ථාදායක සභාව වැනි ආයතන හෙලා දුටුවේය. තවත් වඩාත් ප්‍රශ්නකාරී පියවරක් වූයේ, මෑත දී නිර්මාණය කළ ස්වාධීන ආයතනය වන, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) සම්බන්ධයෙන්ද ඔහු විසින් මෙලෙස දොස් පැවරීමයි. ඉන්ෆෝම් විශ්වාස කරන්නේ මේ ප්‍රකාශයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වැඩ කරන, විධායක බලතලවල තුලනයන් පරීක්ෂා කරන මේ ප්‍රධාන ආයතන පීඩාවට පත් වීමට හේතු විය හැකි බවයි.

⁵⁰http://www.ada.lk/breaking_news/හම්බන්තොටමහලේවායේවිරෝධතාවක්වාර්තාකිරීමට-ශ්‍රී-ලංකාවේE2%80%8Dයවේදීයාට-තර්ජන/11-344655 (Last accessed 13th April)
⁵¹ <https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/sri-lankan-journalist-intimidated-covering-protest.html> (Last accessed 13 April)
⁵² 23rd March, *Ravaya*, 2019.

31. ජනපති මානව හිමිකම් ක්‍රියාධරයන්ට දොස් පවරයි, නීතියෙන් පරිබාහිර මිනීමැරුම් සම්බන්ධයෙන් සහයෝගය පල කරයි

ජනවාරි 24 වැනිදා, ජනපති විවෘතවම මානව හිමිකම් ක්‍රියාධරයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කළේ යැයි දොස් පැවරීය. සිරිසේන පැවසූ බවට වාර්තා වන්නේ, “මානව හිමිකම් ක්‍රියාකාරීන් දේශනා කරන විදියට කටයුතු කළොත් රටක් හදන්න බැහැ. කාරණේ ඒක නම්, අපි ආණ්ඩුව, නීති ක්‍රියාත්මක කරන ආයතන මේ ඔක්කොම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට භාර දීලා අපි පැත්තකට වෙන්න ඕනේ.”

“විශේෂයෙන්ම, පාතාල ලෝකයන් එක්ක කටයුතු කරන කොට, පොලිසියට ඇතැම් ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා,” යැයි සිරිසේන කීවේ නමුත් නීතියෙන් පරිබාහිරව සිදු කරන මිනීමැරුම් සම්බන්ධයෙන් තමාට ගැටළුවක් නැති බව අඟවමින් ය. ජනාධිපති ඩුටෙර්ටෙ විසින් මන්දුවාස සම්බන්ධ ගැටළුවලින් මිදීමට නීතියෙන් පරිබාහිර මිනීමැරුම් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පිලිපීනයට ගොස් ආපසු පැමිණීමෙන් පසු ඔහු විසින් මේ විසඳුම ඉදිරිපත් කරන ආකාරයක් පෙනේ.⁵³ පිලිපීන ගමනේ දී, සිරිසේන විසින් ප්‍රකාශ කළේ පිලිපීන ජනපතිගේ ක්‍රියාමාර්ග “ලෝකයට උදාහරණයක්” වන බවයි.⁵⁴



සිරිසේන සහ ඩුටෙර්ටෙ පිලිපීනයේ දී - ඡායාරූප අනුග්‍රහය - කලම්බු පේජ්⁵⁵

⁵³ <https://www.colombotelegraph.com/index.php/sirisena-openly-attacks-human-rights-activists-signals-approval-for-extra-judicial-killings> (Last accessed 13th April)
⁵⁴ <https://www.theguardian.com/world/2019/jan/18/example-to-the-world-sri-lanka-president-plans-to-copy-dutertes-war-on-drugs> (Last accessed on 13th April)
⁵⁵ http://www.colombopage.com/archive_19A/Jan16_1547651080CH.php (Last accessed on 13th April)

32. ජනපති පාසැල්වල විනයට මානව හිමිකම් බාධාවක් බව ප්‍රකාශ කරයි

මාර්තු 13 වැනිදා, ටැම්ලේ ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළේ ජනාධිපති සිරිසේන මානව හිමිකම් සංකල්පය ගැන බැන වැදුනේ පාසැල්වල විනය පවත්වා ගැනීමට බාධාවක් වන බව පවසමින් බවයි. සිරිසේන විසින් කී බවට උපුටා දක්වන ලද්දේ "මානව හිමිකම් කියන සංකල්පය නිසා වඩා හොඳ අනාගත පරම්පරාවක් ගොඩනැගීමේ ගුරුවරුන්ගේ කාර්ය භාරය ඉටු කිරීමේ දී අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා" යනුවෙන් වන අතර, මෙය මාතර පාසැලක රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර ඇත.^{56 57}

33. ජනාධිපති ව්‍යවස්ථාදායක සභාවට සහ මානව හිමිකම් කොමිසමට දොස් පවරයි

පෙබරවාරි 6 වැනිදා, ජනාධිපති ව්‍යවස්ථාදායක සභාව වෙත වාචික ප්‍රහාරයක් එල්ල කරමින් කීවේ ඔහු විසින් සේවා උසස්වීම් ලබා දීමට නිර්දේශ කරන ලද විනිසුරුවරුන් 12 දෙනෙකු ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.⁵⁸ ජනපති එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRC) විවේචනය කළේ නීතිය සහ සාමය ඇති කිරීමට රජයේ ප්‍රයත්නයට කරන ලද ඇඟිලි ගැසීම් ලෙසය. එසේම ඔහු මානව හිමිකම් කොමිසම විසින් සිරකරුවන්ගේ අයිතිවාසිකම්, මන්දව්‍ය වැරදිකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම හෙලා දුටු අතර, මානව හිමිකම් සංවිධාන වෙතින් ඉල්ලා සිටියේ මන්දව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දීමට සූදානම් වෙන ඔහුගේ සැලසුම්වලට විරුද්ධ නොවන ලෙසයි. ඉන්ෆෝම් විශ්වාස කරන්නේ මේ වාචික ප්‍රහාරයන් එල්ල කළේ මෙම ව්‍යවස්ථාපිත ආයතන විසින් ස්වාධීන ලෙස කටයුතු කිරීමට ප්‍රතිචාරයක් ලෙස බවයි. ජනපතිගේ මේ වචන විධායක බලතලවල තුලනයන් ඇති කරමින් ස්වාධීන ලෙස කටයුතු කරන මෙම ආයතනවලට එල්ල කළ අවවාදාත්මක නිවේදනයක් ලෙස පෙනේ.

⁵⁶ <http://www.dailynews.lk/2019/03/14/local/180195/teachers-have-boundless-duty-create-disciplined-generation-president> (Last accessed 13th April)
⁵⁷ <https://www.tamilguardian.com/content/sri-lankan-president-claims-%E2%80%98human-rights%E2%80%99-are-hindering-discipline-schools> (Last accessed 13th April)
⁵⁸ <https://www.colombotelegraph.com/index.php/sirisena-hits-out-at-constitutional-council-again-questions-cc-decision-to-shoot-down-appointments-of-12-judges-also-attacks-human-rights-commission> (Last accessed 13th April)

F. නිදහස පිළිබඳ සිදුවීම් හැකි තර්ජන

ජනපති බෞද්ධ ත්‍රිපිටකයට නීතිමය ආරක්ෂාවක් ලබා දුන් අතර, මෙය බෞද්ධ භික්ෂූන්ගේ සිත් දිනා ගන්නා පියවරක් වුවත්, අදහස් ප්‍රකාශනයේ ජනතා නිදහස සීමා කරන්නක් වීමට ඉඩකඩ ඇත. මෙයින් තවදුරටත් බුද්ධාගම රටේ ප්‍රධානම කාරණය බවට ඇති අදහස තවදුරටත් ශක්තිමත් කරයි. ජනපති විසින් යෝජනා කර ඇති මිලදී ගැනීමට යන අවේක්ෂණ යන්ත්‍ර අනුමත වුවහොත්, දැනටමත් අවදානමට පාත්‍ර වී ඇති පුද්ගලයන් සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන අය සෙමින් අවේක්ෂණය කිරීමටත්, ව්‍යවස්ථාදායක නොවන ආකාරයට රාජ්‍ය බලය අවහාලිතා කිරීමටත් හේතු විය හැකිය.

34. ත්‍රිපිටකයට ලබා දුන් නීතිමය පිළි ගැනීම

ජනවාරි මස 5 වන දින ජනාධිපතිවරයා විසින් පාලි ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එයට නීතිමය ආරක්ෂාවක් ලබා දෙන ලදී.⁵⁹ එතැන් පටන්, ත්‍රිපිටකයේ පරිවර්තන, හැරවීම් හෝ අර්ථ නිරූපණ භාවිතා කිරීමට හෝ සැපයීමට කිසිවෙකුට රජයේ අවසරයකින් තොරව අවසර නැත. මීට අමතරව, ත්‍රිපිටකය සංස්කරණය හෝ පරිවර්තනය කළ හැක්කේ ව්‍යවස්ථාපිත ගාස්තුවකට පමණි. මේ ආකාරයෙන් ත්‍රිපිටකයට කිසිදු ආකාරයේ හානියක් හෝ විකෘති කිරීමට සිදු වීම වැළැක්වීමට රජය මැදිහත් වී ඇති බව ජනපති කියා සිටියේ.⁶⁰ ඉන්ෆෝම් විශ්ලාස කරන්නේ මෙයින් ත්‍රිපිටකය හෝ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ඕනෑම විවේචනයක් ගෙනෙන කෙනෙකුට විරුද්ධ දඬුවම් ලබා දීමට මෙය භාවිතා විය හැකි බවයි.



රූපය- ත්‍රිපිටකය පෙරහරින් ගෙන යමින් - ඡායාරූප අනුග්‍රහය - සුදන් සිල්වා

⁵⁹ <http://www.newindianexpress.com/world/2019/jan/03/buddhist-scriptures-tripitaka-to-be-declared-part-of-srilankan-heritage-on-january-5-1920196.html> (Last accessed 13th April)
⁶⁰ <http://www.ft.lk/news/Will-mediate-to-make-Tripitaka-World-Heritage--President/56-670315> (Last accessed 13th April)

35. අවේක්ෂණ උපකරණ මිලදී ගැනීමට ජනපති කැබිනට් අනුමැතිය පතයි

මාර්තු මස 21 වන දින, රුපියල් බිලියන 6.9 ක වටිනාකමින් යුත් අවේක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා ජනාධිපති විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා විය. ⁶¹ අවේක්ෂණ උපකරණ යනු පුද්ගලයන්ගේ දුරකථන, සහ වෙනත් පරිගණක ආශ්‍රිත සන්නිවේදනයන් අධීක්ෂණය කරන උපකරණ වේ. ජනාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතියේ සංවේදී ස්වභාවය සහ අවශ්‍ය රහස්‍ය ස්වභාවය හේතුවෙන් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ සඳහා අනුගමනය කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා විසින් පොරොන්දු වී ඇති ආකාරයට මන්දුවස සම්බන්ධ අපරාධ ගැන තොරතුරු සෙවීම සඳහා මෙම අවේක්ෂණ උපකරණ භාවිතා කිරීමට ජනපති විසින් පොරොන්දු වී ඇත. කැබිනට් අනුමැතිය මේ උපකරණ මිලදී ගැනීම සඳහා ලැබුණ හොත්, එම උපකරණ යොදා ගනිමින් සිවිල් පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා කිරීම සහ විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පරිදි මහජනතාවගේ තොරතුරු සෙවීමට මේ උපකරණ භාවිතා වනු ඇතැයි ඉන්ෆෝම් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වේ.

⁶¹ <https://www.colombotelegraph.com/index.php/sri-lankan-govt-to-spend-6-9-billion-rupees-for-interception-equipment-in-the-name-of-the-war-on-drugs/> (Last accessed 13th April)